

තනතුරු ඇබැර්තු

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික්
ලේකම්/දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී III වන ශ්‍රේණියට හා
තාක්ෂණ සහායක තනතුරේ III වන ශ්‍රේණියට
බඳවා ගැනීමේ විවෘත තරග විභාග - 2013

ඉහත තනතුරුවලට බඳවාගැනීමේ විවෘත තරග විභාග සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල අනුව, කුසලතාව මත සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉහත තනතුරු සඳහා පත්කිරීමට තෝරාගනු ඇත.

➤ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී III වන ශ්‍රේණිය හා පුහුණු ශ්‍රේණිය

1. වයස් සීමාව :

ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 30ට නොවැඩි විය යුතුය. දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

2. a) III ශ්‍රේණිය

අධ්‍යාපන සුදුසුකම් :

- i. භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයයකට සම්මාන සහිතව විෂයයන් 06කින් අ.පො.ස.(සා.පෙළ) විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත්වීම,
සහ
- ii. ශුද්ධ ගණිතය/ව්‍යවහාරික ගණිතය/සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව සහිතව අ.පො.ස.(උ.පෙළ) විෂයයන් 03කින් එකවර සමත්වීම.

වෘත්තීය සුදුසුකම් :

2a හි සඳහන් අධ්‍යාපන සුදුසුකම් සහිතව පහත සඳහන් වෘත්තීය සුදුසුකම්වලින් එකක් අයදුම්කරුවන් විසින් ලබා තිබිය යුතුය.

- i. මොරටුව විශ්ව විද්‍යාලය හෝ අම්පාරේ හාඩ් ආයතනය විසින් හෝ පිරිනමනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව;
හෝ
- ii. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව;
හෝ
- iii. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව;

හෝ

iv. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව;

හෝ

v. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පවත්වනු ලබන ඉංජිනේරු විභාගයේ පළමුවන කොටස සාර්ථක ලෙස සම්පූර්ණ කිරීම;

හෝ

vi. ඉහත තාක්ෂණික සුදුසුකම්වලට සියලු අතින් සමාන යැයි ශ්‍රී ලංකා තාක්ෂණ සේවා මණ්ඩලය විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම්.

b) පුහුණු ශ්‍රේණිය

අධ්‍යාපන සුදුසුකම් :

ක්ෂේත්‍රයට අදාළ විෂයයන් දෙකක් සහිතව විද්‍යා විෂයයන් තුනකින් අ.පො.ස.(උ.පෙ) විභාගය එකවර සමත්වීම සහ භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයකට සම්මාන සහිතව විෂයයන් 06කින් අ.පො.ස.(සා.පෙ.) විභාගය දෙවරකට නොවැඩි වාර ගණනක දී සමත්වීම.

වෘත්තීය සුදුසුකම් :

ඉහත සඳහන් මූලික අධ්‍යාපන සුදුසුකම් සහිත ව රජයේ පිළිගත් කාර්මික විද්‍යාලයක රැකියා ක්ෂේත්‍රයට අදාළ ජාතික තාක්ෂණ සහතිකය (තුන් අවුරුදු අර්ධ කාලීන පුහුණු පාඨමාලාව) ලබා තිබීම.

- විවෘත තරඟ විභාගයෙන් තාක්ෂණ සේවයේ පුහුණු ශ්‍රේණියකට සුදුසුකම් ලබන අයදුම්කරුවන්, සේවයට අදාළ විෂය නිර්දේශය අනුව ලබා ගන්නා වසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කොට අදාළ විභාගය සමත්වූ බවට අදාළ ආයතනය විසින් නිකුත්කරන ලද සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පසු III ශ්‍රේණියේ වැටුප් පරිමාණයේ ආරම්භක පියවරේ තබනු ඇත.

3. වැටුප් පරිමාණ :

a) III ශ්‍රේණිය

රු. 15,005 - 180 x 4 - 240 x 6 - 320 x 11 - 360 x 20 - 27,885/-

b) පුහුණු ශ්‍රේණිය

මාසික දීමනාව - රු. 12,920/-

➤ තාක්ෂණ සහායක තනතුරේ III වන ශ්‍රේණිය

1. වයස් සීමාව :

ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට උපරිම වයස් සීමාව අදාළ නොවේ.

2. අධ්‍යාපන සුදුසුකම් :

භාෂාව හෝ සාහිත්‍ය, ගණිතය, සහ විද්‍යාව ඇතුළුව දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයයන් හයකින් (06) අ.පො.ස.(සා/පෙළ) විභාගය සමත්වී තිබීම.

3. වෘත්තීය සුදුසුකම් :

ඉහත අධ්‍යාපන සුදුසුකම් සහිතව ජාතික වෘත්තීය සුදුසුකම්වල (NVQ) 05වන මට්ටමේ රජයේ පිළිගත් තාක්ෂණ / කාර්මික විද්‍යාලයකින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණ (සිවිල් ඉංජිනේරු) සහතිකය ලබා තිබීම.

4. වැටුප් පරිමාණ :

රු.14,425-10 x 145-11 x 170-6 x 240-14 x 320 - 23,665/-

- අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2013 ජූලි මස 23වැනි දින වේ.
- අයදුම්පත්‍රය හා වැඩි විස්තර සඳහා 2013 ජූනි මස 21වන සිකුරාදා දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය බලන්න.

පී. බී. අබේකෝන්,

ලේකම්,

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය.

2013 ජූනි මස 17 වැනි දින,

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ය.